

**තෝර්ස් ලිමිටඩ් - 2016/2017**

---

තෝර්ස් ලිමිටඩ් 2017 මාර්තු 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීරණ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2017 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම වාර්තාව නිකුත් කරන ලදී.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම**

---

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

---

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පටිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පටිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.4 තත්ත්ව විගණනය කළ මතය සඳහා පදනම**

---

(අ) රජයේ ආයතන විසින් ක්‍රියාත්මක කළ ජීවිකාව සහයෝගීතා වැඩසටහන යටතේ රු.10,000,000 ක අත්තිකාරමක් පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් සමාගම විසින් අමාත්‍යාංශයට මාළු දැල් නිෂ්පාදනය හා සැපයීම සඳහා ලබාගෙන තිබුණි. මෙම මුදල අත්තිකාරමක් ලෙස ගිණුම්ගත කිරීම වෙනුවට වෙනත් ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස සමාගමේ සමාලෝචිත වර්ෂය සඳහා වූ ලාභය ඊට සමාන මුදලකින් වැඩියෙන් දක්වා තිබුණි.

- (ආ) ඉඩම්හිමියා හා සමාගම අතර එළඹුණු ගිවිසුම අනුව සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ගොඩනැගිල්ල සඳහා මාසික බදු කුලිය රු.291,887 ක් විය. කෙසේ නමුත්, 2016 මැයි සිට 2017 ජනවාරි දක්වා කොටස් ගෙවීමක් වශයෙන් මාසිකව රු.182,931 ක් පමණක් සමාගම විසින් ගෙවා තිබුණි. කෙසේ නමුත් හිඟහිටි බදු කුලිය වූ රු.991,178 සඳහා සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල වෙන් කිරීමක් ඇති කර නොතිබුණි. තවද, 2017 මාර්තු මාසය සඳහා වූ රු.253,750 ක ගොඩනැගිලි කුලිය මූල්‍ය ප්‍රකාශනවල වියදමක් ලෙස හඳුනාගෙන නොතිබුණි. එම නිසා සමාලෝචිත වර්ෂය සඳහා වූ ලාභය රු.1,244,928 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) වෙනත් ලැබිය යුතු දෑ යටතේ රු.2,953,585 ක පෙර වර්ෂ ගැලපුම් ගිණුම්වල සුදුසු ගැලපීම් කිරීමකින් තොරව ගිණුම්වල පෙන්වා තිබුණි. තවද, ඉහත සඳහන් ශේෂයේ නිවැරදිතාවය තහවුරු කර ගැනීමට සාක්ෂි විගණනයට ලබාගත නොහැකි විය.
- (ඈ) මූල්‍ය ප්‍රකාශනවල 2015 වර්ෂයේ සිට රු.40,661 ක මුදල් ශේෂයක් පෙන්වා තිබුණද, එවැනි මුදල් ශේෂයක් භෞතික සත්‍යාපනය සඳහා ලබාගත නොහැකිවිණි.
- (ඉ) මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගත් රජයේ ප්‍රදානවල රීති (method) ස්වභාවය හා ප්‍රමාණය ඇතුළත්ව ගිණුම් ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 20 හි පරිච්ඡේද අංක 39 ප්‍රකාරව හෙළිදරව් කර නොතිබුණි. තවද, රජයේ ප්‍රදාන උපයෝගී කර ගනිමින් සමාලෝචිත වර්ෂය තුළදී මිලදීගත් රු.99,968,373 ක් වටිනා පිරියත හා යන්ත්‍ර සම්පූර්ණයෙන් ක්‍රමක්ෂය කර තිබුණේ මෙම වත්කම්වල ප්‍රයෝජනවත් ආර්ථික ජීව කාලය සැලකීමකින් තොරව විය.
- (ඊ) මූල්‍ය ප්‍රකාශනවල 2015 වර්ෂයේ සිට දිගින් දිගටම රු.1,303,834 ක අවිනිශ්චිත ගිණුමක ශේෂයක් නිරවුල් කිරීමට කටයුතු කිරීමකින් තොරව පෙන්වා තිබුණි.
- (උ) 2017 මාර්තු 31 දිනට රු.19,123,712 ක ස්ථාවර වත්කම් ක්ෂය කිරීම් සම්බන්ධයෙන් විස්තරාත්මක උපලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.

**2. මූල්‍ය ප්‍රකාශන**

**2.1 තත්ත්වගණනය කළ මතය**

මෙම වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2017 මාර්තු 31 දිනට සමාගමේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**2.2 වෙනත් නීතිමය හා නියාමන අවශ්‍යතාවයන් පිළිබඳ වාර්තාව**

2007 අංක 07 දරන සමාගම් පනතේ 163 (2) වගන්තිය මගින් ඉල්ලීම් කර ඇති පරිදි පහත කරුණු දක්වමි.

- (අ) මතය සඳහා පදනම හා විගණන විෂය පථය සහ සීමාවන් ඉහත දැක්වූ පරිදි වේ.
- (ආ) මෙම වාර්තාවේ 2.2 පරිච්ඡේදයේ විස්තර කර ඇති කරුණු හැර විගණනය සඳහා අවශ්‍ය සියළුම තොරතුරු හා පැහැදිලි කිරීම් ප්‍රමාණවත් ලෙස ලබාගෙන ඇති අතර මාගේ පරීක්ෂණවලින් පෙනී යන අන්දමට සමාගම විසින් විධිමත් ලෙස ගිණුම් වාර්තා පවත්වා ගෙන ගොස් ඇති බවත්

- සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2007 අංක 07 දරන සමාගම පනතේ 151 වගන්තියේ දැක්වෙන අවශ්‍යතාවන් හා අනුකූල වන බව මා දරන්නා වූ මතය වේ.
- එසේ වුවත්, සමාගමේ ශුද්ධ වත්කම් රු.22,094,579 ක සෘණ ශේෂයක් කරා සමාලෝචිත වර්ෂය අවසානයට ළඟා වී තිබුණි. 2007 අංක 07 දරන සමාගම පනතේ 220 වැනි වගන්තිය ප්‍රකාරව අතිවිශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට සමාගම විසින් කටයුතු කර නොතිබුණි.

**2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය අවසානයට එකතුව රු.4,072,034 ක ලැබිය යුතු ශේෂ 14 ක් වර්ෂයකට වඩා වැඩි කාලයක් අයකර ගැනීමකින් තොරව පැවතුණි.
- (ආ) රජයේ ආයතනවලින් ලබාගත් ණය ශේෂ දෙකක එකතුව වූ රු.3,000,000 ක් නිරවුල් කිරීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
- (ඇ) එකතුව රු.17,197,037 ක ණය හිමියන් හත් දෙනෙක් වර්ෂ 03 සිට වර්ෂ 11 දක්වා කාලයක් හිඟහිටව පැවතුණි.

**2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

පහත සඳහන් නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
-----	-----
(අ) 2002 අංක 14 දරන එකතු කිරීමේ අගය මත බදු පනතේ 21(1) හා 67 (එච්) දරන වගන්ති	නියමිත දිනවල අගය එකතු කිරීමේ බදු නිරවුල් නොකිරීමේ හේතුවෙන් ගෙවිය යුතු අගය එකතු කිරීමේ බදු ලෙස රු.116,336,281 ක් මූල්‍ය ප්‍රකාශනවල පෙන්වීමට සිදු වී තිබුණි. වර්ෂ තුනකට වඩා ඉදිරියට ගෙන එමින් පවතින රු.27,963,374 ක දඩ නිරවුල් කිරීමට ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.
(ආ) 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනතේ 06 දරන වගන්තිය	වර්ෂ දෙකකට වඩා පෙර අත්තිකාරමක් වශයෙන් ගෙවා තිබුණු රු.3,143,356 ක ආර්ථික සේවා ගාස්තු පියවීමට කටයුතු කර නොතිබුණි. වර්ෂ දෙකකට වඩා පෙර සිට ඉදිරියට ගෙන එන ලද ආර්ථික සේවා ගාස්තු සඳහා වූ රු.1,696,906 ක දඩ සමාලෝචිත වර්ෂයේදීවත් නිරවුල් කර නොතිබුණි.
(ඇ) 2009 අංක 09 දරන ජාතික ගොඩනැගීමේ බදු පනත 40 හා 08 දරන වගන්ති	(i) වර්ෂ දෙකකට වඩා පෙර සිට ඉදිරියට ගෙන එන ලද

රු.18,977,155 ක ගෙවිය යුතු ජාතිය ගොඩනැගීමේ බදු සමාලෝචිත වර්ෂයේදීවත් ගෙවීමට කටයුතු කර නොතිබුණි.

(ii) ගිණුම් පොත්වල පෙන්වා තිබුණු රු. 4,713,899 ක ජාතිය ගොඩනැගීමේ බදු සඳහා වූ දඩ සමාලෝචිත වර්ෂයේදීවත් ගෙවීමට කටයුතු කර නොතිබුණි.

**3. මූල්‍ය සමාලෝචනය**

**3.1 මූල්‍ය ප්‍රතිඵල**

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාගමේ මෙහෙයුම්වලින් වූ ප්‍රතිඵලය සමාලෝචිත වර්ෂයට රු.61,111,357 ක ශුද්ධ අලාභයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ ශුද්ධ අලාභය රු.77,113,312 ක් වූයෙන් මූල්‍ය ප්‍රතිඵලයේ රු.16,001,955 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. වෙනත් ආදායම් රු.14,557,252 කින් වැඩිවීම හා පරිපාලන වියදම් රු.1,962,558 කින් අඩුවීම ඉහත වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

තවද, සමාගමේ ජංගම බැරකම් ජංගම වත්කම් රු.180,827,606 කින් ඉක්මවා තිබුණු අතර රු.2,953,585 ක පෙර වර්ෂ ගැලපීම්, හා රු.1,303,834 ක අවිනිශ්චිත ගිණුමේ ශේෂය වැනි අසාමාන්‍ය අයිතම ජංගම වත්කම් තුල ඇතුළත්ව තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජංගම වගකීම් පියවීමට ද්‍රවශීලතා ප්‍රශ්ණවලට මුහුණදීමට සමාගමට සිදුවී තිබුණි.

**3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය**

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) පසුගිය වර්ෂය හා සංසන්දනය කිරීමේදී සමාලෝචිත වර්ෂය සඳහා වූ ආදායම සියයට 14 කින් වර්ධනය වී තිබුණි.
- (ආ) පසුගිය වර්ෂයේ තිබුණු දිගුකාලීන වගකීම් රු.මිලියන 69.548 සිට රු.මිලියන 112.13 ක් දක්වා සමාලෝචිත වර්ෂයේදී වැඩිවී තිබුණි.
- (ඇ) පසුගිය වර්ෂයේ සමාගමේ තිබුණු සෘණ දළ ලාභ අනුපාතය සියයට 24 සිට සියයට 19 දක්වා සමාලෝචිත වර්ෂයේදී සතුටුදායක ලෙස වර්ධනය වී තිබුණි. කෙසේ නමුත් මුළු ආදායමින් විකුණුම් පිරිවැය ආවරණය කරගැනීමට සමාගම අසමත් වී තිබුණි.

**4. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය**

**4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 වගන්තිය ප්‍රකාරව ගිණුම් වර්ෂය අවසන් වී දින 60 ක් ඇතුළත කෙටුම්පත් වාර්ෂික වාර්තාව සමඟ මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති

වෙත ඉදිරිපත් කළ යුතු වේ. කෙසේ නමුත්, සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අප්‍රේල් 23 දින විගණනයට ඉදිරිපත් කර තිබුණි.

**4.2 අභ්‍යන්තර විගණනය**

සමාගමේ හා කර්මාන්තශාලාවල අභ්‍යන්තර පාලන පද්ධතියේ කාර්යක්ෂම මෙහෙයුම් සහතිකවීම සඳහා අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි.

**4.3 විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම්**

2009 ජුනි 09 දිනැති කළමනාකරණ විගණන දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක DMA/2009 (1) හා 2016 ජනවාරි 28 දින සංශෝධනය කළ චක්‍රලේඛ අංක DMA/cir-edit/2016 ප්‍රකාරව සමාගම විසින් සමාලෝචිත වර්ෂය තුළදී විගණන කමිටු රැස්වීම් පවත්වා නොතිබුණි.

**5. පද්ධති හා පාලනයන්**

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සමාගමේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පාලන ක්ෂේත්‍ර -----	නිරීක්ෂණ -----
(i) ණයගැතියන් හා ණය හිමියන් පිළිබඳ පාලනය	ණය ගැතියන්ගේ හා ණය හිමියන්ගේ දීර්ඝකාලීන හිඟහිටි ශේෂ පැවතීම.
(ii) මූල්‍ය පාලනය	වර්ෂ කීපයක සිට නොවිසඳූ අවිනිශ්චිත ගිණුම් ශේෂ පැවතීම.
(iii) පොදු ලෙජරය නඩත්තු කිරීම	ගිණුම් පද්ධතියේ විධිමත් පාලනයක් නොතිබීම.